

කඩුගන්නාව නගර සභාවේ - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

කඩුගන්නාව නගර සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් ගිණුම සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන නගර සභා ආඥා පනතේ (255 අධිකාරය) 181(1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට කඩුගන්නාව නගර සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේදයට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේදයට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

නගර සභාවේ මූල්‍ය වර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව නගර සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මහඟුරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ නගර සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ නගර සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, නගර සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීති, රීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳව වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව නගර සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂය අවසාන දිනට ක්‍රියාත්මක නොකර අත්හැර දමා තිබුණු සංවර්ධන ව්‍යාපෘති 02 කට අදාළව එකතුව රු.476,680 ක් ණයහිමියටත් ගිණුම්ගත කර තිබුණි.	ඉදිරියේ දී එම මුදල කපා හැරීමට කටයුතු කරන බව.	ගිණුම් නිවැරදිව පිළියෙල කළ යුතුය.
(ආ) දුම්රිය දොර්තමේන්තුවට ගෙවිය යුතු සමාලෝචිත වර්ෂයට අදාළ ඉඩම් බදු රු.3,135,142 ක් වැඩියෙන් ගිණුම්ගත කර තිබුණි.	2025 වර්ෂයේ අවසන් ගිණුම් සැකසීමේ දී කපා හැරීමට කටයුතු කරන බව.	- එම -

1.6.2 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය අවසාන දිනට මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අත්තිකාරම් ගිණුම් ශේෂය හා ඊට අදාළ ලෙජර් ගිණුම් ශේෂය සමඟ සැසඳීමේ දී රු.195,256 ක නොසැසඳීමක් පැවතුණි.	2025 වර්ෂයේ ගිණුම් සකස් කිරීමේ දී නිවැරදි කරන බව.	මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ගිණුම් ශේෂ අදාළ ලෙජර් ගිණුම් ශේෂ සමඟ සසඳා නිවැරදි කළ යුතුය.

1.7 අනුකූල නොවීම
නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරී පනත			
(i) 2021 ජූලි 08 දිනැති අංක 2235/54 අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරී පනතේ 08 වන වගන්තිය සමඟ කියවිය යුතු ඒ පනතේ 21 වගන්තිය යටතේ ගැසට් පත්‍රයේ පළ කරන ලද සංශෝධිත සැලැස්ම හා ගොඩනැගිලි නියෝග VI කොටසේ 84 වගන්තිය	සභා බල ප්‍රදේශයේ 2020 සිට 2024 දක්වා කාල පරිච්ඡේදය තුළ අනුමත කරන ලද ගොඩනැගිලි සැලැස්ම 262 ක් සඳහා අනුකූලතා සහතික නිකුත් කර නොතිබුණි.	මේ වන විට ලිඛිතව ලිපි මගින් දැනුවත් කර ඇත.	පදිංචිය සඳහා යොදා ගෙන ඇති ගොඩනැගිලි සඳහා අනුකූලතා සහතික නිකුත් කිරීමට කටයුතු කළ යුතුය.
(ii) 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරී පනතට සංශෝධිතව නිකුත් කළ අංක 2235/54 හා 2021 ජූලි 08 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ 28 වන වගන්තිය	සංවර්ධන බලපත්‍ර ලබා ගැනීමකින් තොරව ඉදිකිරීම් 37 ක් සිදු කර තිබුණි.	පසු විපරම් කටයුතුවලින් පසු ඉදිරි කටයුතු කරන බව.	අනවසර ඉදිකිරීම් සඳහා නීත්‍යානුකූලව ක්‍රියා කළ යුතුය.
(ඇ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි මු.රෙ.571(3)	2014 සිට 2023 දක්වා කාලයට අදාළ කාලය ඉකුත් වූ රු.532,332 ක අතරැඳි තැන්පතු 32 ක් නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.	ඉදිරියේ දී නිරවුල් කිරීමට කටයුතු කරන බව.	කාලය ඉකුත් වූ තැන්පතු නිරවුල් කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.9,135,635 ක් වූ අතර, ඊට අනුරූපිව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.6,308,331 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු අනුව, සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඉදිරිපත් කර තිබූ ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

2024					2023				
ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තු ගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තු ගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	
(i) වරිපනම් හා බදු	14,253,000	14,692,342	13,431,486	8,649,187	8,970,000	8,757,940	7,974,720	7,388,331	
(ii) කුලී	5,650,000	5,660,042	5,891,680	1,954,843	6,370,000	6,049,802	5,275,832	2,186,481	
(iii) බලපත්‍ර ගාස්තු	915,200	781,748	781,748	27,500	750,200	679,593	679,593	27,500	
(iv) වෙනත් ආදායම්	13,785,000	12,968,687	11,138,568	10,050,655	14,345,000	11,543,200	16,301,441	8,220,536	
	-----	-----	-----	-----	-----	-----	-----	-----	
එකතුව	34,603,200	34,102,819	31,243,482	20,682,185	30,435,200	27,030,535	30,231,586	17,822,848	
	=====	=====	=====	=====	=====	=====	=====	=====	

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්ය සාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වරිපනම්		
(i) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට වරිපනම් හිඟය රු.8,564,227 ක් විය. මෙම හිඟය තුළ ඒකකයක් රු.10,000 ට වැඩි පෞද්ගලික දේපළ ඒකක 52 කින් රු.862,997 ක හිඟ ශේෂයක් පැවතුණි. නගර සභා ආඥා පනතේ (255 අධිකාරිය) 171 වගන්තිය ප්‍රකාරව කටයුතු කර හිඟ වරිපනම් අය කර නොතිබුණි.	හිඟ අය කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගෙන ඇති බව.	හිඟ ආදායම් කඩිනමින් අය කළ යුතුය.
(ii) සමාලෝචිත වර්ෂය අවසාන දිනට රාජ්‍ය ආයතන 40 කින් රු.1,040,431 ක වරිපනම් අය කර නොතිබුණි.	ඉදිරියේ දී අය කර ගැනීමට කටයුතු කරන බව.	-එම -

(ආ) කුලී

(i) කඩ කුලී

සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට වූ කඩ කුලී හිඟය රු.1,292,268 ක් විය. මෙම ශේෂය තුළ වසර 03 ට වැඩි හිඟය රු.332,127 ක් විය.

අය කර ගැනීමට අදාළ කටයුතු සිදු කරමින් පවතින අතර නීතිමය කටයුතු සිදු කරමින් පවතින බව.

- එම -

(ii) ගෙවල් කුලී

සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට පැවති කුලී නිවැසියන් 06 දෙනෙකුගෙන් රු.254,000 ක ගෙවල් කුලී ශේෂයක් 2019 වර්ෂයේ සිට අය කර නොතිබුණි.

හිඟ මුදල් අය කර ගැනීමට කටයුතු කරන බව.

හිඟ ආදායම් අය කර ගැනීමට කටයුතු කළ යුතුය.

(ඇ) උසාවි දඩ හා මුද්දර ගාස්තු

පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් හා අනෙකුත් බලධාරීන්ගෙන් 2024 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතුව තිබූ උසාවි දඩ රු.10,249 ක් හා මුද්දර ගාස්තු රු.8,137,005 ක් අය විය යුතුව තිබුණි.

නිරවුල් කිරීමට හා 2025 වර්ෂයේ දී අය කර ගැනීමට කටයුතු කරන බව.

-එම -

(ඈ) වෙනත් ආදායම්

(i) දැන්වීම් පුවරු ගාස්තු

සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට රු.1,483,517 ක හිඟ ශේෂයක් පැවති අතර, මේ තුළ රු.10,000 ට වැඩි හිඟ පවතින ආයතන 33 කින් එකතුව රු.1,303,525 ක් අය කර ගත යුතුව තිබුණි.

-එම -

-එම -

(ii) තානායම් ගාස්තු

වසර 05 ක සිට පැවත එන රු.243,750 ක තානායම් ගාස්තුවක් අය කර ගෙන නොතිබුණි.

-එම -

-එම -

(iii) කසළ ගාස්තු

සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට හිඟය රු.419,889 ක් වූ අතර, මේ තුළ රු.5,000 ට වැඩි හිඟ හිටි ආයතන 28 කින් එකතුව රු.303,034 ක අය විය යුතු ශේෂයක් විය.

- එම -

- එම -

3. මෙහෙයුම් සමාලෝචනය
3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි 104(4) පරීක්ෂණ වාර්තාවට අනුව දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ගොඩනැගිල්ලක් බදු පදනම මත ලබා ගැනීමේ දී, අවිධිමත්ව දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවන ලද රු.1,360,800 ක මුදල අදාළ වගකිව යුතු පාර්ශවයන්ගෙන් අය කිරීමට 2023 ජුනි 05 දින අනුමත කර තිබුණ ද, සමාලෝචිත වර්ෂය අවසාන දින වන විටත් අය කර ගෙන නොතිබුණි.	අදහස් දක්වා නොමැත.	අදාළ පාර්ශවයන්ගෙන් අලාභය අය කළ යුතුය.
(ආ) දායක විශ්‍රාම වැටුප් අරමුදලට ගෙවිය යුතු රු.462,530 ක් සමාලෝචිත වර්ෂය අවසාන දින වන විටත් ගෙවීමට කටයුතු කර නොතිබුණි.	හිඟ ශේෂය නිරවුල් කරන බව.	විශ්‍රාම වැටුප් දායක මුදල් ගෙවීම කළ යුතුය.
(ඇ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු කසළ ණයගැති ශේෂය රු.419,889 ක් විය. ඒ තුළ වසර 01 ත් 05 ත් කාලයට අයත් රු.139,530 ක ශේෂයන් ද විය.	හිඟ මුදල අය කර ගැනීමට කටයුතු කරන බව.	හිඟ මුදල් අය කළ යුතුය.
(ඈ) 1987 සැප්තැම්බර් 30 දිනැති අංක 05/1/119 දරන නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් චක්‍රලේඛ අංක 08 අනුව, නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන් ආරම්භ කර ඇති ආයෝජන ගිණුමේ මුදල් නාගරික සංවර්ධන අධිකාරියෙන් විමසා ප්‍රාදේශීය සංවර්ධනයට යොදා ගත යුතු වුවත්, සමාලෝචිත වර්ෂය අවසාන දිනට පැවති එකතුව රු.1,546,085 ක ශේෂයෙන් කිසිදු මුදලක් ප්‍රාදේශීය සංවර්ධනයට යොදා ගෙන නොතිබුණි.	ඉදිරියේ දී සංවර්ධන ව්‍යාපෘති සඳහා යොදා ගන්නා බව.	අතිරික්ත මුදල් ප්‍රාදේශීය සංවර්ධනයට යොදවා ගත යුතුය.

3.2 නිෂ්කාර්ය හෝ ඌන උපයෝජිත දේපල, පිරිසත හා උපකරණ

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාව පරිහරණය කරන එකතුව රු.16,965,000 ක වාහන 03 ක් සහ වටිනාකම සොයා ගෙන නොමැති ට්‍රැක්ටර් ට්‍රේලයරක් හා පරිත්‍යාග ලෙස ලැබී තිබුණු ගල් රෝලර්ක් වසර 03 ත් 07 ත් අතර කාලයක සිට නිෂ්ක්‍රීයව හෝ ඌන උපයෝජිතව පැවතුණි.	පළාත් පාලන දෙපාර්තමේන්තුව වෙත ලිපි මගින් දන්වා ඇති බව.	අලුත්වැඩියා කර භාවිතයට ගැනීමට හෝ අපහරණය කිරීමට කටයුතු කළ යුතුය.

3.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාව විසින් පරිහරණය කරන එකතුව රු.162,791,750 ක ඉඩම් හා ගොඩනැගිලි 03 ක හා ගිනි නිවන රථයක අයිතිය පවරා ගෙන නොතිබුණි.	පවරා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව.	සභාව සතු දේපළ පවරා ගැනීමට කටයුතු කළ යුතුය.

3.4 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) අනුමත කාර්ය මණ්ඩලය හා තර්ජන කාර්ය මණ්ඩලය සමඟ සැසඳීමේ දී, තනතුරු 14 ක පුරප්පාඩු 24 ක් සහ එක් තනතුරක අතිරික්තතා 17 ක් පැවතුණි.	බඳවා ගැනීමට ඉදිරි කටයුතු සිදු කරමින් පවතින බව.	පුරප්පාඩු සම්පූර්ණ කර ගත යුතු අතර අතිරික්ත සේවකයන් සම්බන්ධයෙන් සුදුසු පරිදි ක්‍රියා කළ යුතුය.
(ආ) 2019 සිට 2024 දක්වා කාලය තුළ සේවය අතහැර ගිය, සේවයෙන් ඉල්ලා අස් වූ, විශ්‍රාම ගිය, විදේශගත වූ, වැඩ තහනම් කරන ලද හා මිය ගිය නිලධාරීන් 10 දෙනෙකුගේ එකතුව රු.662,966 ක ණය ශේෂය අය කර ගැනීමට කටයුතු කර නොතිබුණි.	සේවක ණය අය කර ගැනීමට කටයුතු කරන බව.	හිඟ සේවක ණය නිරවුල් කරගත යුතුය.

3.5 වාහන පද්ධතිය කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය අවසාන දිනට වාහන 04 ක මයිලෝ මීටරය අක්‍රීය වීම හේතුවෙන්, 2023 දෙසැම්බර් සිට 2024 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ඉන්ධන ලීටර් 2,762 ක් සඳහා වැය කළ රු.857,896 ක් සම්බන්ධව නිවැරදිකාවය තහවුරු කළ නොහැකි විය.	මයිලෝ මීටර් අලුත්වැඩියාවට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව.	මයිලෝ මීටරය අලුත්වැඩියා කර ගත යුතුය.